

මහරගම නගර සභාව

පොදු වැසිකිළි ටෙන්ඩර් කිරීම

මෙම නගර සභාව සතු පහතින් සඳහන් පොදු වැසිකිළි පවිත්‍රතා සිදු කිරීම හා එම වැසිකිළිය පරිහරණය කරන්නන්ගෙන් ගාස්තු අය කිරීමේ අයිතිය 2020.10.13 සිට 2021.10.12 දින දක්වා වූ කාලයට බදුදීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ. බදුකාලය අවසන් වීමට පෙර, වැසිකිළි සංවර්ධනය හෝ සංවර්ධනයට අවශ්‍ය අවස්ථාවකදී බදු කාලය අවසන් කිරීමකට යටත්කොට ටෙන්ඩරය භාරදීමට කටයුතු සිදු කරනු ලැබේ.

අනු අංකය	විස්තරය	අවම වාර්ෂික ලංසුව	ආපසු ගෙවන ඇප තැන්පතු	ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තු
01	මහරගම නගරයේ පොදු වැසිකිළිය	රු.675,000/-	රු.5,000/-	රු.1000/-
02	කොට්ටාව නගරයේ පොදු වැසිකිළිය	රු.550,000/-	රු.5,000/-	රු.1000/-
03	මහරගම පොදු වෙළඳපල භූමියේ ඇති පොදු වැසිකිළිය	රු.215,000/-	රු.5,000/-	රු.1000/-
04	තලවතුගොඩ පොදු වැසිකිළිය	රු. 50,000/-	රු.5,000/-	රු.1000/-
05	කොට්ටාව පොදු වෙළඳපල පොදු වැසිකිළිය	රු. 50,000/-	රු.5,000/-	රු.1000/-

ටෙන්ඩර්පත් 2020.09.07 දින සිට 2020.09.22 දින දක්වා වූ සතියේ රාජකාරී දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව.2.30 දක්වා නිකුත් කරනු ලබන අතර, ටෙන්ඩර් භාර ගැනීමේ අවසන් දිනය 2020.09.23 දින පෙ.ව.9.00ට අවසන් වේ. ටෙන්ඩර් විවෘත කිරීම 2020.09.23 දින පෙ.ව. 9.30 ට මහරගම නගර සභාවේ ශ්‍රවණාගාරයේදී සිදු කරනු ලැබේ. එම අවස්ථාවට ටෙන්ඩර්කරුට හෝ ඔහු/ඇය විසින් බලය පැවරුණ නියෝජිතයකුට සහභාගි විය හැක.

- මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාල වේලාව තුළදී මහරගම නගර සභාවේ සෞඛ්‍ය අංශයේ දුරකථන අංක 0112745002 මගින් විමසීමෙන් දැන ගත හැක.
- ටෙන්ඩර් ඉල්ලුම්පත් මහරගම නගර සභාවේ සෞඛ්‍ය අංශයෙන් රාජකාරී දිනවලදී ප.ව. 2.30 ට පෙර මුදල් ගෙවා ලබාගත හැක.

ප්‍රධාන කොන්දේසි

- i. පිළිගත් ටෙන්ඩර්කරු විසින් මාසිකව ගෙවනු ලබන බදු මුදලට අමතරව, සෑම මසකම ජල හා විදුලි බිල්පත්, බිල්පත ලැබී සතියක් තුළදී ගෙවිය යුතු අතර, එම ලදුපත අපගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය.
- ii. වැසිකිළි දිනපතා මනා පවිත්‍රතාවයකින් පවත්වාගෙන යා යුතුය.
- iii. දිනපතා පෙ.ව.5.00 සිට රාත්‍රී 10.00 දක්වා පමණක් වැසිකිළි විවෘතව තැබිය යුතුය.
- iv. වැසිකිළිය පාවිච්චි කරන එක් අයෙකුගෙන් රු.10.00 ක ගාස්තුවක් පමණක් අය කිරීමට අවසර දෙනු ලැබේ.
- v. පුජා/පූජක පක්ෂය හා පාසැල් නිල ඇඳුමෙන් සැරසුණු ළමුන්ගෙන් ගාස්තු අය නොකළ යුතුය.
- vi. පිළිගත් ටෙන්ඩර්කරු ගිවිසුම් ඇප වශයෙන් මාස 03 ක බදු කුලියද, ජල හා විදුලි ගාස්තු වෙනුවෙන් රු.60,000/- ක ඇප තැන්පත් මුදලක් තැබිය යුතුය.
- vii. පොදු වැසිකිළි භූමියේ ඇති වැසිකිළි සම්බන්ධ වැසිකිළිවල හෝ වැසිකිළි වලවල් නිසි නඩත්තුවකින් යුතුව සෞඛ්‍ය ගැටළු පැන නොනඟින ලෙස පවත්වාගෙන යාම ටෙන්ඩර්කරු සතු වගකීමක් වේ.
- viii. ඉහත සඳහන් වැසිකිළිවල වල අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතු ටෙන්ඩර්කරු විසින්ම ඉටු කළ යුතුය. ඒ සඳහා මහරගම නගර සභාවේ ගලි බවුසරය යොදා ගන්නේ නම් ලීටර් 3000ක එක් ලෝඩ් 01 ක් වෙනුවෙන් රු.1200/- ක (වැට් රහිත) මුදලක් මහරගම නගර සභාවට ගෙවිය යුතුය.
- ix. ඉහත viii කොන්දේසිය අනුව කටයුතු කරනු නොලැබුවහොත් එය සභාව විසින් ඉවත් කිරීමට කටයුතු යොදවන අතර, ඒ සඳහා ලීටර් 3000 ක ගලි බවුසර් ලෝඩ් 01 ක් වෙනුවෙන් රු.2250/- (වැට් රහිත) මුදලක් මහරගම නගර සභාවට ගෙවිය යුතුය.
- x. ඉහත ix වන කොන්දේසියට අනුව සභාව විසින් ගලි බවුසර් ලෝඩ් 01 ක් සඳහා රු. 2250/- (වැට් රහිත)ක් අයකිරීම පිණිස, මහරගම පොදු වැසිකිළිය සඳහා රු.50,000/- ක මුදලක්ද, කොට්ටාව පොදු වැසිකිළිය සඳහා 25,000/- ක මුදලක් ඇප වශයෙන් තැබිය යුතුය.
- xi. ඉහත viii, ix, x කොන්දේසි මහරගම පොදු වෙළඳපල භූමියේ ඇති වැසිකිළිය සඳහා අදාළ නොවේ.

දිනය :- 2020.09.02

සභාපති - මහරගම නගර සභාව